

# PAFFREL

නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය.  
சுதந்திரமானதும் நியாயமானதுமான தேர்தல்களுக்கான மக்கள் செயற்பாடு.

## PEOPLE'S ACTION FOR FREE & FAIR ELECTIONS

2018.02.08

ප්‍රචාරණ කාර්යාල/ සංස්කාරක,

**ජූනි ආණ්ඩුවට සුදුස්සන් තෝරමු.**

**ඡන්ද අයිතිය අපතේ නොහරිමු.**

**ඔබේ ඡන්දය තීරණාත්මකයි.**

පළාත පාලන ආයතන 341 ක් සඳහා සභිකයන් 8356 ක් තෝරා ගැනීමේ ඡන්ද විමසීමට මුහුණ දීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් 15,760,867 සුදුසුකම් ලබා ඇත. ( මින් එක් පළාත් පාලන ආයතනයක ඡන්ද විමසීම තාවකාලිකව අත්හිටුවා ඇත.) එම පිරිසෙන් බහුතරයක් දැනටමත් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදානමින් සිටින බව අප විශ්වාස කරමු. එහෙත් විවිධ හේතූන් මත දේශපාලනය පිළිබඳ කලකිරී, දේශපාලනඥයන් පිළිබඳ කලකිරී හෝ දේශපාලන ක්‍රමය පිළිබඳ කලකිරීමට පත් වී ඡන්දය භාවිත නොකරන්නට යම් අයෙකු සිතන්නේ නම් එය මේ මොහොතේ නොකළයුතු දෙයක් බව අප අවධාරණය කරමු. ලංකාවේ මැතිවරණවලදී තීරණාත්මක පිරිස ඔබ බව මතක තබා ගන්න. ඔබ ඔබේ ඡන්දය භාවිත නොකළහොත් ඔබ අකමැතිම පුද්ගලයා ඔබේ කොට්ඨාසයේ ඔබේ මහජන නියෝජිතයා විය හැක. ඔබ අකමැතිම පක්ෂය හෝ කණ්ඩායම ඔබේ පළාත් පාලන ආයතනය බලය ලබාගනු ඇත. එබැවින් ඔබ කෙතරම් කලකිරීමෙන් සිටිය ද සාපේක්ෂව සුදුසු පුද්ගලයන් සිටින පක්ෂය තෝරා ඔබේ වටිනා ඡන්දය භාවිත කිරීමට වගබලා ගන්න.

එමෙන්ම ඔබේ ඡන්දයෙන්, ඔබේ ගම ගැන, ඔබ ගැන මැනෙන බැවින් සාම්ප්‍රදායික තෝරා ගැනීමෙන් වැළකී දක්ෂ නිර්මාණශීලී දුෂිත නොවන අපේක්ෂකයන් තෝරා ගන්න.

**අන්‍යතා ලේඛනයක් රැගෙනයාමට අමතක නොකරන්න.**

ඡන්දපොළට යාමේදී ඔබට ලැබී ඇති නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යන්න. එය ඔබට පහසුවක් වනු ඇත. එහෙත් එය නොමැති වුවද ඔබගේ නම 2017 ඡන්ද නාමලේඛනයෙහි තිබේනම්, ඔබට ඡන්දය භාවිත කළ හැක. ඒ සඳහා ඔබ ඔබගේ අන්‍යතාවය තහවුරු කළ යුතුය. අන්‍යතාවය තහවුරු කළ හැකි ලේඛන ලෙස, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පුජ්‍ය/ පූජක හැඳුනුම්පත, මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කළ විශේෂ හැඳුනුම්පත මැතිවරණ කොමිසම විසින් පිළිගනී.

**ජන්දපොළ රැකගැනීම ජන්ද දායකයාගේ වගකීමයි.**


මෙවර ජන්ද විමසීම පෙර පැවැති මැතිවරණවලට සාපේක්ෂව සාමකාමී හා නිදහස්ව පවත්වන්නට මැතිවරණ කොමිෂන් සභාවත්, පොලිස් දෙපාර්තමේන්තුවත්, දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්, ජන්දදායකයන් සමත් වී ඇති බව අපගේ විශ්වාසය යි. එමෙන්ම ජන්ද දිනයේදී ද ඒ සාමකාමී බව පවත්වා ගැනීම අප සියළුදෙනාගේම වගකීම වේ. මෙවර ජන්දය ගණනය කිරීම කොට්ඨාසය තුළම සිදුවන බැවින් කොට්ඨාසයේ ජයග්‍රහණය ඒ මොහොතේම දැනගත හැකිවනු ඇත. ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ජය පරාජය සාමකාමීව භුක්ති විඳීම සැමගේ වගකීම වේ. එබැවින් තමන්ගේ කොට්ඨාසයේ ජන්දපොළ ආරක්ෂා කර ගැනීම එම ප්‍රදේශය නියෝජනය කරන ජනතාවගේත්, සිවිල් නායකයන්ගේත් වගකීම වේ. විශේෂයෙන් ප්‍රතිඵල ප්‍රකාශවීමෙන් අනතුරුව කිසිදු ගැටුමක් ඇති නොවන ආකාරයට ගම මෙහෙයවා ගැනීමට සිවිල් හා ආගමික නායකත්වයන් ක්‍රියාකරනු ඇතැයි ද ඔවුන් පොලීසියට හා මැතිවරණ නිලධාරීන්ට පූර්ණ සහයෝගය ලබාදෙනු ඇතැයි ද අප විශ්වාස කරන අතර එසේ කරන ලෙස අප සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු. එමෙන්ම ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම කොට්ඨාසයේ දේශපාලන නායකත්වයේ ද වගකීම වේ. ජන්දය දින ගම තුළ ගැටුමක් ඇති වුවහොත් එය එම ගමේ ජනතාවගේ ගෞරවයට හානියක් වනු ඇත.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවතීම මැතිවරණ කොමිෂන් සභාවේ හෝ පොලීසියේ වගකීම පමණක් නොව එය පුරවැසියන් වන අප සැමගේ වගකීමක් වන බැවින් සියළු මැතිවරණ නීතිරීතිවලට අනුගතවෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වා ගැනීමට සහය දෙන ලෙස සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

පැරේල් සංවිධානය මෙම ජන්ද විමසීම නිරීක්ෂණය සඳහා ස්ථානගත නිරීක්ෂකයින් 4000 ක පිරිසක් සහ ජංගම නිරීක්ෂණ රථ 250ක් යෙදවීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ස්තූතියි.

මෙයට විශ්වාසී,



රෝහණ හෙට්ටිආරච්චි,

විධායක අධ්‍යක්ෂ.